



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1982 අංක 8 දරන
ජාතික ඉතිරි කිරීමේ බැංකු
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1982 පෙබරවාරි මස 23 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1982 පෙබරවාරි මස 26 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශාසන පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැක

මිල : ශත 35 යි.

නැපැල් ගාස්තුව : ශත 50 යි.

1982 අංක 8 දරන ජාතික ඉතිරි කිරීමේ බැංකු
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1982 පෙබරවාරි මස 23 වන දින.]

උල. ස.—ම. 8/81.

1971 අංක 30 දරන ජාතික ඉතිරි කිරීමේ බැංකු පනත සංශෝධනය
කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1982 අංක 8 දරන ජාතික ඉතිරි කිරීමේ බැංකු පනත (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ප්‍රකූල නාමය.

2. 1971 අංක 30 දරන ජාතික ඉතිරි කිරීමේ බැංකු පනතේ 47 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:— 1971 අංක 30
දරන පනතේ
47 වන වගන්තිය
සංශෝධනය
කිරීම.

(අ) ඒ වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන්:—

“(2) රුපියල් දහයක් හෝ ඊට වැඩි මුළු මුදලක් ඇති ගිණුම්කරු තිබෙන්නා වූ යම් මුදල් (1) වන උපවගන්තියේ විධිවිධාන අනුව මාරු කරනු ලැබීමට පෙර, අක්‍රියව පවත්නා ගිණුම යම් තැනැත්තකුගේ ද ඒ තැනැත්තා වෙත අවසාන වරට දාන සිටි ඔහුගේ ලිපිනයට ඒ මුදල්, හිමිකම් නොපාන ලද තැන්පත් අරමුදලට මාරු කිරීමට බැංකුව අදහස් කරන බව දක්වමින් ලියවිල්ලකින් වූ දැනුම් දීමක් බැංකුව විසින් කළ යුතු අතර, ලියවිල්ලකින් වූ ඒ දැනුම් දීම කරන ලද දිනයෙන් පසු තුන් මාසයක් ඇතුළත පිළිතුරක් නොලැබුණහොත් ඒ ගිණුම පවතින්නේ යම් තැනැත්තකුගේ නමින් ද ඒ තැනැත්තාගේ නම ද, ඒ ගිණුම වර්ෂ හතක කාලයක් අක්‍රියව පැවති බව ද, නියමිත දිනයක දී ඒ ගිණුමේ තිබෙන මුදල් (1) වන උපවගන්තියේ විධිවිධාන යටතේ හිමිකම් නොපාන ලද තැන්පත් අරමුදලට මාරු කිරීමට අදහස් කරන බව ද සඳහන් කොට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් ගැසට් පත්‍රයෙහි දැන්වීමක් ප්‍රසිද්ධ කළ යුතු ය.”.

(ආ) ඒ වගන්තියේ (3) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන්:—

“(3) හිමිකම් නොපාන ලද තැන්පත් අරමුදලට මාරු කරන ලද යම් මුදල් හෝ (1) වන උපවගන්තියේ (අ) ඡේදය යටතේ විශේෂ සංචිතයකට මාරු කරන ලද යම් මුදල් හෝ ඒ ගිණුම තමාගේ නමින් පැවති බවට නැතහොත් තමා හිමිකම් ලබා ගත්තේ යම් තැනැත්තකුගෙන් ද

ඒ තැනැත්තාගේ නමින් ගිණුම පැවති බවට මණ්ඩලය සැහීමට පත්වන පරිදි කරුණු සපයනු යම් තැනැත්තකුගේ ඉල්ලීම පිට ඒ මුදල් මුලින් පැවතියේ යම් ගිණුමක ද ඒ ගිණුමට නැවත මාරු කරනු ලැබිය හැකි ය.” තව ද

(ඇ) ඒ වගන්තියේ (5) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන් :—

“(5) (4) වන උපවගන්තිය යටතේ විශේෂ සංචිතයකට මාරු කරන ලද යම් මුදල් ඒ ගිණුම තමාගේ නමින් පැවති බවට නැතහොත් තමා හිමිකම් ලබා ගත්තේ යම් තැනැත්තකුගෙන් ද ඒ තැනැත්තාගේ නමින් ගිණුම පැවති බවට මණ්ඩලය සැහීමට පත්වන පරිදි කරුණු සපයන යම් තැනැත්තකුගේ ඉල්ලීම පිට, ඒ මුදල් මුලින් පැවතියේ යම් ගිණුමක ද ඒ ගිණුමට නැවත මාරු කරනු ලැබිය හැකි ය.”.